



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B 1
(High Reg. P. & S.C.)*
12 / 78

නොමිලයේ නිකුත් කරන ලදී.
கட்டணமின்றி வழங்கப்பட்டது.
Issued Free of charge

උපදන්ත ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය }
இல. }
No. }

10000



උපදන්ත හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்தல் சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය
பெரும் பகுதி
District

කුරුමාලය

කොට්ඨාසය
பிரவு
Division

කුරුණෑගල නගරය

1. උපන් දිනය හා ස්ථානය ¹ பிறந்த திகதியும் இடமும் ¹ Date and place of birth ¹	2006 (2006 ජන) අගෝස්තු මස දොරොස් වන දින - ඔහුගේ රොහල - කුරුණෑගල	
2. නම பெயர் Name	සාමර්සි අසලාච්චි	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	පුරුෂ	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම ¹ முழுப் பெயர் full name ¹	ලොවුදු මොහමඩ් අස්සාඩ්
	උපන් දිනය பிறந்த திகதி date of birth	1970-07-10
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	තිරුච්චිචෝ
5. මවගේ தாய் Mother's	ආකිය ² சாதி ² race ²	ලංකා යෝජනා.
	සම්පූර්ණ නම ¹ முழுப் பெயர் full name ¹	ලොරාල් ජිනිති පිඤ්චා
	උපන් දිනය பிறந்த திகதி date of birth	1964-04-05
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කරුණෑගල
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகஞ் செய்தவர்களா ? Were parents married ?	ආකිය ² சாதி ² race ²	ලංකා යෝජනා
	වයස வயது age	අවුරුදු හතරේ ජනවත් වූයේ.
7. මූලික උපන්තේ ශ්‍රී ලංකාවේ නම් ³ பாட்டன் இலங்கைப் பிறந்தால் அவர் ³ If grandfather born in Sri Lanka ³	පව්	
	මුහුණු සම්පූර්ණ නම முழுப் பெயர் his full name	මොහමඩ් ලොවුදු
	මුහුණු උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	2006
මුහුණු උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	තිරුච්චිචෝ	

1, 2 කහ³ පොතේ මුල් කවරයේ යට පැත්තේ උපදෙස් බලන්න.

<p>8. පියා ශ්‍රී ලංකාවේ නොදැවීද මී ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මී ශ්‍රී ලංකාවේ තනුවන් ඉංග්‍රීසි භාෂාවෙන් පිරිසි කාමර් පුද්ගලයන් ඉංග්‍රීසි භාෂාවෙන් පිරිසිදාම අවර් If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>	<p style="text-align: center; font-size: 2em;">පියා ලංකාවේ උපන්වූයායි.</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නේ කවරෙකු වශයෙන්ද යන්න තනුවන්ගේ මුලු නම සහ වත්මන් ස්ථානයද, ආදිය මුහුණින් තනුවන් කොටුකිරීමට Informant's full name, residence and in what capacity he gives information</p>		<p>මාමියාණි පිනිනි පිනිනි (මව) 115 / 11, පිටියාට් මාවත කොළඹ 05, නුගේගොඩ</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන තනුවන්ගේ අත්සන Informant's signature</p>		<p>M. S. ZANUDORA</p>
<p>11. පියාපදිංචි කරන දිනය පதிවු සේදීමේ දිනය Date of registration</p>		<p>2005 (දෙසැම්බර්) දෙසැම්බර් මස 29 වන දින</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන පතිවුකාරීගේ අත්සන Registrar's signature</p>		<p><i>(Signature)</i> රෙජිස්ට්‍රාර් කී. ජී. ඩී. ඩී. ඉ. ඉ. ඉ.</p>
<p>13. පියාපදිංචි කිරීමෙන් පසුව දැනුම් කරන ලද නැතහොත් කවරෙකු නම වෙනුවට අවර් යොදන ලද නම පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ Name inserted or substituted after registration</p>		
<p>14. 13 වෙනි අංකයට දැනුම් විස්තර කරුණු සැපයීමට ආරම්භ වූ තැනැත්තාගේ නම සහ එහි දැනුම් දුන්නේ කවරෙකු වශයෙන්ද යන්න පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		
<p>15. නම දැනුම් කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිනකින් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් තැනැත්තාගේ අත්සන පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ පතිවු සේදීමේ Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		

1975 අංක 41 දරන විවාහ, උප්පැන හා මරණ (සංශෝධන) පනතේ සංශෝධන උප්පැන හා මරණ පියාපදිංචි කිරීමේ
පනතේ (110 වන පරිච්ඡේදයේ) 11 (අ) වගන්තියේ විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බවට සහතික කරමි.
ඉන්ද්‍ර පීරති 1975 ම ඉංග්‍රීසි 41 ම ඉංග්‍රීසි පිරිසිදාම, ඉරිදි, විවාහ පතිවු සේදීමේ (තිරුත්ත) සැලැස්සීමේ
මු වැටුප්පුටුකිරීමට.
This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births,
Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.

රෙජිස්ට්‍රාර්, කොළඹ 05
රජයේ සේවයේ
කොළඹ 05
231, කොළඹ 05

(Signature)
දිනකින් රෙජිස්ට්‍රාර් / අතිරේක දිනකින් ලේකම් / රෙජිස්ට්‍රාර්.
மாவட்டப் பதிவாளர் / இணை மாவட்டப் பதிவாளர் / பதிவாளர்
District Registrar / Addl. District Registrar